



ශ්‍රී ලංකා මහ බැංකුව
இலங்கை மத்திய வங்கி
CENTRAL BANK OF SRI LANKA

සන්නිවේදන දෙපාර්තමේන්තුව

30෧ ජනාධිපති මාවතල කොළඹ 01෧ ශ්‍රී ලංකාව
 දුරකථන අංක : 2477424, 2477423, 2477418
 ෆැක්ස් : 2346257, 2477739
 ඊ-මේල් : dcommunications@cbsl.lk, communications@cbsl.lk
 වෙබ් අඩවිය : www.cbsl.gov.lk

ප්‍රවෘත්ති පත් නිවේදනය

නිකුත් කළේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව

දිනය 21.11.2019

අන්තර්ජාලය පදනම් කරගත් මූල්‍ය වංචාවලින් ප්‍රවේශම් වන්න - ඔබගේ බැංකු මුරපද සහ පුද්ගලික හැඳුනුම් අංක (PIN) වෙනත් පාර්ශවයන් සමඟ හුවමාරු නොකරන්න

සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන විවිධ මූල්‍ය වංචා පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලැබී ඇත. මෙවැනි වංචාවන්හි වැඩිවීමක් මැනකදී නිරීක්ෂණය විය.

මෙම වංචා බොහෝමයක් මහජනතාව ආකර්ෂණය කරගන්නා පහසු ණය යෝජනා ක්‍රම හරහා සිදු කෙරේ. එවැනි වංචනික ණය අනුමත කිරීමේ ක්‍රියාවලියේදී, වංචාකරුවන් සාමාන්‍ය ජනතාවගේ බැංකු ගිණුම් අංක සහ ඔවුන්ගේ බැංකු පුද්ගලික හැඳුනුම් අංක (PIN) වැනි රහස්‍ය තොරතුරු තමන්ට ලබාගැනීම සඳහා මහජනයා පොළඹවයි. එමගින් වංචාකරුවන් පාරිභෝගික ගිණුම් වෙත පිවිස ඒවායේ ඇති මුදල් ජොරකම් කිරීමට එවැනි තොරතුරු භාවිතා කරනු ලබයි.

ගිණුම්හිමියන්ගේ රහස්‍ය තොරතුරු වශයෙන් ගිණුමෙහි සහ ගිණුම් හිමියාගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට භාවිතා කළ හැකි තොරතුරු ලෙස හැඳින්විය හැකිය.

- ඉතුරුම් සහ ජංගම ගිණුම් අංක, අන්තර්ජාලයෙන් හෝ ජංගම දුරකථනයෙන් පිවිසෙන බැංකු ගිණුම් හෝ විද්‍යුත් පසුම්බි (e-wallet) හෝ පරිශීලකනාම (User Name/ User ID) සහ මුරපද (Password),
- ගෙවීම් කාඩ්පත්වල හෝ අන්තර්ජාල බැංකු පහසුකම් වල පුද්ගලික හැඳුනුම් අංක (PIN) එනම්, සවයංක්‍රීය ටෙලර් යන්ත්‍ර මගින් මුදල් ලබා ගැනීමට භාවිතා කරන හෝ අන්තර්ජාල බැංකු ගිණුම් වලට පිවිසීමට භාවිතා කරන අංක ආදිය,
- ගනුදෙනු සහතික කිරීමේදී යොදාගන්නා එක්වරක් පමණක් භාවිතා කල හැකි මුරපද (One-Time-Password - OTP),
- ගනුදෙනු සත්‍යභාවය සහතික කිරීම සඳහා ගිණුම් හිමිකරුට පමණක් එවනු ලබන අගයන් සඳහන් වන කෙටි පණිවිඩ,
- හර හෝ බැර ගෙවීම් කාඩ්පත් වල අඩංගු තොරතුරු වන කාඩ්පත් අංක, එම කාඩ්පත් කල් ඉකුත් වීමේ දින, ආරක්ෂිත කේත එනම්, බොහෝවිට ගෙවීම් කාඩ්පත්වල පිටුපස සඳහන් වන කාඩ්පත් සහතික කිරීමට යොදා ගන්නා CVV, CVC හෝ CVS යන්නෙන් හැඳින්වෙන ගෙවීම් කාඩ්පත් සත්‍යාපන අංක සහ පාරිභෝගිකයන්ගේ බැංකු ගිණුම්, ගෙවීම් කාඩ්පත්, විද්‍යුත් පසුම්බි හෝ වෙනත් ඕනෑම ගිණුමකට පිවිසීමට හෝ ඒවා සත්‍යාපනය කිරීමට භාවිතා කළ හැකි තොරතුරු ආදිය මෙයට ඇතුළත් වේ.

මෙවැනි වංචාවක් සිදු වූ විට ක්ෂණිකව එය පාරිභෝගිකයාට දැනගැනීම සඳහා නම බැංකු හෝ මූල්‍ය සමාගම් වැනි බැංකු නොවන මූල්‍ය ආයතන වලින් කෙටි පණිවිඩ වැනි එසැනින් දැනුම්දීමේ සේවා සක්‍රීය කරගන්නා ලෙස ජනතාවට දන්වනු ලැබේ.

ගිණුම් හිමිකරුවන් මෙවැනි වංචා පිළිබඳ සැමවිටම අවධානයෙන් සිටිය යුතු බවත්, තමන්ගේ රහස්‍ය තොරතුරු විශේෂයෙන්ම ගිණුම් පරිශීලක නාම, මුරපද, පෞද්ගලික හැඳුනුම් අංක (PINs), එක්වරක් පමණක් භාවිතාවන මුරපද (OTP), හෝ ගිණුම්වලට පිවිසීමේදී ගිණුම් හිමියාගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා භාවිතා කළ හැකි වෙනත් ඕනෑම රහස්‍ය තොරතුරක් අනෙකුත් පුද්ගලයින් සමඟ හුවමාරු කර නොගැනීමට පියවර ගත යුතු බවත් මහ බැංකුව තරයේ අවවාද කරයි. ගනුදෙනුකරුවන් ඕනෑම මූල්‍ය සේවාවක් ලබා ගැනීමට පෙර එහි ඇති කොන්දේසි හොඳින් කියවා බැලීම කල යුතු වේ.

තවද, ගිණුම් හිමියන්ට තම ජංගම හෝ ඉතුරුම් ගිණුම් වෙත ප්‍රවේශ වීමට භාවිතා කරන තම අත්‍යන්තරවය සම්බන්ධ රහස්‍ය තොරතුරු දැනුම් දෙන ලෙස පහසු ණය යෝජනා ක්‍රම වැනි වෙනත් පාර්ශවයන්ගේ ලැබෙන ඉල්ලීම් හෝ තමන් විසින් සිදු නොකළ සැක සහිත ගනුදෙනු සඳහා කෙටි පණිවිඩ හෝ විද්‍යුත් තැපැල් දැනුම්දීම් හෝ දුරකථන ඇමතුම් ලැබුණහොත් ඒ පිළිබඳව නොපමාව නිසි ක්‍රියාමාර්ග ගෙන තම බැංකුවට හෝ තමන්ගේ ගිණුම් පවත්වාගෙන යනු ලබන ඇති අනෙකුත් මූල්‍ය ආයතනවලට දැනුම් දෙන මෙන් මෙමගින් මහජනතාව දැනුවත් කරනු ලැබේ.